

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ජර්කාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්වධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම.

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ 17 කොටසෙහි 15B වන ඡේදය ප්‍රකාරව වත්කමක සුන්බුන් අගය (Residual Value) සහ එහි ඵලදායී ජීවිත කාලය අවම වශයෙන් එක් එක් මූල්‍ය වර්ෂයක් අවසානයේදී සමාලෝචනය කළ යුතු අතර, අපේක්ෂා කළ අගයන් හැර ඇස්තමේන්තු අගයන්ගෙන් වෙනස් වේ නම් එම වෙනස්කම් ගිණුම්කරණ ඇස්තමේන්තුවක වෙනස්කමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ 10 කොටසෙහි 16 වන ඡේදය ප්‍රකාරව ගිණුම්ගත කළ යුතු වුවද, මුළුමනින්ම අගය ශුන්‍ය වූ එහෙත් තවදුරටත් භාවිතා කරන, එකතුව රු.1,053,191 ක් වටිනා දේපළ, පිරිසිදු උපකරණ අයිතමවල ඵලදායී ජීවිත කාලය නැවත අගය කර පොත් වලට ගෙන නොතිබුණි.</p>	<p>2023 වර්ෂය තුළ මෙම ශුන්‍ය වටිනාකම් සහිත වත්කම් නැවත ගණනය කොට වසර අවසානයේදී මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ.</p>	<p>අදාළ ප්‍රමිතියේ විධිවිධාන අනුව කටයුතු කල යුතුය</p>

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රාජ්‍ය ආයතනයක් විසින් ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයට 2018 සැප්තැම්බර් 18 දින පවරා දී තිබූ විශාලත්වය හෙක්ටයාර් 0.1012 (පර්වස් 40) ක් වූ ඉඩමේ වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	මෙම ඉඩමේ අයිතිය සම්බන්ධ ගැටළුව මෙතෙක් නිරාකරණය වී නොමැත. මේ සම්බන්ධව පැහැදිලි තීරණයක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ලබා ගත යුතුව ඇත.	අදාළ ඉඩමේ වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ සංග්‍රහයේ පස්වන පරිච්ඡේදයේ ඇමුණුම 01	ආයතනය විසින් ප්‍රධාන කාර්යසාධන දර්ශක හඳුන්වා දී තිබුණද (KPI) ඒවා ඇගයීම් කර එම ඉටුකරගත් ප්‍රමාණය කොපමණද (outcome) පරීක්ෂාකර නොතිබුණි.	2022 වර්ෂය සඳහා සැකසූ වාර්තාව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යවන ලදී. එම වාර්තාවේ ඡායා පිටපත් මේ සමඟ අමුණා ඇත. එම වාර්තාවේ හඳුන්වා දුන් කාර්ය සාධක දර්ශක වලට අදාළව ප්‍රතිඵල (Outcome) පෙන්වා දී ඇත.	හඳුනාගෙන ඇති කාර්යසාධන දර්ශක ඇගයීම් කර ඉදිරිපත් කළ යුතුය.
(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40(1) සහ 40(2) උපවගන්ති	ආයතනයේ අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීම සඳහා අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	අදාළ උපවගන්ති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 41 (1) සහ 41 (2) උපවගන්ති	ආයතනයේ කටයුතු සිදු කිරීම සඳහා විගණන හා කළමනාකරණ කමිටුවක් පත්කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	අදාළ උපවගන්ති ප්‍රකාරව කටයුතු කළ යුතුය.

- (ඇ) 2021 රජය සතු සංස්ථා විසින් පිළිතුරු ලබා දී නොමැත. අදාළ මාර්ගෝපදේශය දිනැති රාජ්‍ය සභා වත්කම් සහ වාර්ෂිකව වත්කම් සමීක්ෂණය ව්‍යාපාර වත්කම් සමීක්ෂණය දෙපාර්තමේන්තු සිදුකල යුතු වුවද වේ රාජ්‍ය ආයතනයේ 2022 ව්‍යවසායන් වර්ෂයට අදාළව සඳහා වන වාර්ෂිකව වත්කම් මෙහෙයුම් සමීක්ෂණය සිදු කර අත්පොතෙහි නොතිබුණි.
- 6.7 ඡේදය
- (ඉ) 1984 අංක 18 ආයතනයේ කටයුතු පිළිතුරු ලබා දී නොමැත. අදාළ උප දරන ශ්‍රී ලංකා කළමනාකරනය කිරීමේ මූලික ආයතන හා පරිපාලනය සඳහා පනතේ 7(1) සාමාජිකයන් 09 වගන්තිය දෙනෙකුගෙන් සමන්විත “පාලක මණ්ඩලයක්” පත්කල යුතුය. නමුත් නිල වශයෙන් සාමාජිකයින් වශයෙන් සඳහන් කරනු ලබන සාමාජිකයින් සිව්දෙනා (04) හැර, අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන්නාවූ සාමාජිකයින් පස්දෙනෙකු (05) 2022 දෙසැම්බර් 31 දින වන විටද පත්කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.10,817,092 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.5,007,595 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.5,809,497 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට කෙටිකාලීන ආයෝජනයන්ගෙන් ලද පොළී ආදායම රු.5,411,319 කින් වර්ධනය වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය විසින් 2022 මැයි 18 වන දින මහජන බැංකුවේ 22% ක පොළී අනුපාතිකයක් යටතේ ස්ථාවර තැන්පතුක	විගණන විමසුමේ සඳහන් ලංකා බැංකුවේ තැන්පත් කර ඇති මුදල විශාල මුදලක් වන	ආයෝජන ප්‍රතිලාභ ඇගයීමට ලක් කර, උපරිම ප්‍රතිලාභ

ආයෝජනය කර තිබූ අතර 2022 මැයි 27 දින රු.80,130,743 ක මුදලක් 12% ක පොළී අනුපාතිකයකට ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතුවක් යටතේ ආයෝජනය කර තිබීමෙන් ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයට ආසන්න වශයෙන් රු.4,785,891 ක පොලී ආදායමක් අහිමිවී තිබුණි.

බැවින් වැඩි පොලියක් ලබා ගැනීම සඳහා වෙනත් රාජ්‍ය බැංකුවකට මාරුකිරීමට අදහස් නොකළේ ඒ සඳහා පාලක මණ්ඩලයේ අනුමැතියක් ලබා ගැනීමට නොහැකි නිසාය. ඊට හේතු වූයේ පාලක මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට අදාළ සූර්ණය නොමැති වීමය.

ලැබෙන පරිදි ආයෝජනය කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2017 නොවැම්බර් 01 දින සිට 2023 ඔක්තෝබර් 31 දින දක්වා වසර 6 ක කාලයක් සඳහා අවස්ථා 3 කදී, වයස අවුරුදු 60 සම්පූර්ණ වී එම ආයතනයේම විශ්‍රාමික ලේඛකාධිකාරීවරයා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව කොන්ත්‍රාත් පදනම මත පත්කර, වර්ෂ 5 කුත් මාස 7 ක කාලයක් සඳහා රු.9,125,000 ක මුදලක් වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබුණි.

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතන පනතේ 17 සහ 19 ඡේද අනුව පාලක මණ්ඩලයට එහි ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළුව කාර්ය මණ්ඩලය පත් කිරීමේ හෝ ඉවත් කිරීමේ පූර්ණ බලය ඇත.

නියමිත සුදුසුකම් සහිත නිලධාරියෙකු ස්ථිර ලෙස ලේඛකාධිකාරී තනතුර සඳහා පත් කිරීමට අවධානය යොමු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.6 ඡේදය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 තුළදී මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද 2023 මාර්තු 13 දින මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.

ගිණුම් සැකසීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදුවූ බැවින් දින කිහිපයක් ප්‍රමාදව වාර්තාව ඉදිරිපත් කිරීමට සිදුවිය.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වේ මාර්ගෝපදේශ සංග්‍රහයේ අදාළ විධිවිධාන අනුව කටයුතු කළ යුතුය.